

ප්‍රධාන කරුණු ලේඛනය -

විශ්‍රාම යාමට ආසන්න රජයේ සේවකයන් සඳහා වන දෙමුහුම් පෞද්ගලික ණය ක්‍රමය (දෙමුහුම් ගරුසරු ණය)



සේවාවේ ප්‍රධාන විශේෂාංග	සේවාවේ ප්‍රධාන විශේෂාංග මෙම සේවාව හඳුන්වා දී ඇත්තේ විශ්‍රාම යාමට ආසන්න රජයේ සේවකයන් වෙනුවෙනි. මේ යටතේ ඔවුන්ට ණය මුදලෙන් කොටසක් විශ්‍රාම යාමෙන් අනතුරුව විශ්‍රාම වැටුප භාවිතයෙන් ගෙවිය හැකි වේ. සාමාන්‍ය ණය - උපරිම කාලසීමාව අවුරුදු 10 ක් වන අතර, ණය කල්පිරීම විශ්‍රාම ගන්නා දිනයට පෙර සිදුවිය යුතු ය. ඉදිරියට ගෙන යා හැකි ණය - උපරිම කාලසීමාව වසර 15 ක් වන අතර, ගනුදෙනුකරුට වයස අවුරුදු 75 සම්පූර්ණ වීමට පෙර ගෙවා අවසන් කළ යුතු ය. වැඩිදුර තොරතුරු සඳහා : <i>Hybrid Personal Loan For Government Employees – DFCC Bank PLC</i>
පොලී අනුපාතය	පොලී අනුපාතය කලින් කලට වෙනස් වීමට ඉඩ ඇත. වසර 1 - 3 සහ 5 - 10 අතර කාලසීමාවලදී ස්ථාවර පොලී අනුපාතයන් අදාළ වේ. පොලී අනුපාත විස්තර: <i>Lending Rates - DFCC Bank PLC</i> වැඩි විස්තර සඳහා ප්‍රභූම පිහිටි DFCC ශාඛාව වෙත පැමිණෙන්න.
සුදුසුකම්	ශ්‍රී ලංකාවේ ස්ථිර රැකියා හිමි රජයේ සේවකයන් වීම අවම වැටුප රු. 50,000/- විශ්‍රාම යන දිනය, ණය අයදුම් කරන දිනයේ සිට වසර 10 ක් ඇතුළත වීම

	අවම ණය මුදල - රු. 100,000/- උපරිම ණය මුදල - රු. 5,000,000/- වැඩිදුර විස්තර සඳහා: <i>Hybrid Personal Loan For Government Employees – DFCC Bank PLC</i>
අවශ්‍ය ලිපිලේඛන	නිසි ලෙස සම්පූර්ණ කරන ලද ණය අයදුම්පත්‍රය • නියමයන් හා කොන්දේසිවලට විකඟත්වය • ජාතික හැඳුනුම්පතේ/ රියදුරු බලපත්‍රයේ/ විදේශ ගමන් බලපත්‍රයේ සහතික කළ පිටපතක් • පසුගිය මාස 3 ක වැටුප් පත්‍රවල මුල් පිටපත්/සහතික කළ පිටපත් • අයදුම්කරු පිළිබඳ ණය තොරතුරු කාර්යාංශයේ වාර්තාව • DFCC බැංකුව විසින් නියම කර ඇති ආකාරයට, සේව්‍යෝජකයා විසින් සමාගමේ ලිපි ශීර්ෂය සහිතව නිකුත් කරන ලද රැකියාව සහ වැටුප් යොමු කිරීම තහවුරු කිරීමේ ලිපි වැඩිදුර තොරතුරු සඳහා : <i>Hybrid Personal Loan For Government Employees – DFCC Bank PLC</i>
අයදුම් කරන ආකාරය	අයදුම්පත අපගේ වෙබ් අඩවියෙන් බාගත කළ හැක. අයදුම්පත නිසි පරිදි සම්පූර්ණ කර ඕනෑම DFCC ශාඛාවක් වෙත භාරදෙන්න. නැතිනම් පහත දක්වා ඇති ආකෘති පත්‍රය සම්පූර්ණ කරන්න, එවිට බැංකුවේ නියෝජිතයෙකු ඉක්මනින් ඔබ හා සම්බන්ධ වනු ඇත. අවශ්‍ය නම් ඔබ කැමති DFCC බැංකු ශාඛාවක් වෙත පැමිණ ණය සඳහා අයදුම් කළ හැක. වැඩිදුර තොරතුරු සඳහා: <i>Hybrid Personal Loan For Government Employees – DFCC Bank PLC</i>

නියමයන් හා කොන්දේසි	සේවා තොරතුරු සහ නියමයන් හා කොන්දේසි කලින් කලට වෙනස් වීමට ඉඩ තිබේ. විබැවින් නවතම තොරතුරු සහ වලංගු නියමයන් හා කොන්දේසි පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා ළඟම පිහිටි DFCC ශාඛාව වෙත පියනගන්න. DFCC බැංකුවේ නිල වෙබ් අඩවියෙන්ද මෙම තොරතුරු ලබාගත හැක. පිවිසෙන්න: https://www.dfcc.lk/
ගිණුමට අදාළ ගනුදෙනු පිළිබඳ විමසීම් සඳහා	දුරකථන ඇමතුම්: පැය 24 පුරා ක්‍රියාත්මක ක්ෂණික ඇමතුම් අංකය 0112 350 000 ඊමේල් ලිපිනය: care@dfccbank.com ඕනෑම DFCC බැංකු ශාඛාවකදීද ඔබට අවශ්‍ය සහය ලබාගත හැක ප්‍රතිචාර දැක්වීමට ගතවන කාලය: පැය 24 ක් ඇතුළත
පැමිණිලි සම්බන්ධ ක්‍රියාපටිපාටිය	රාජකාරී දින 1 ක් ඇතුළත ඔබගේ පැමිණිල්ල ලැබුණු බව තහවුරු කරනු ලබන අතර, රාජකාරී දින 2 ක් ඇතුළත ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීම ආරම්භ වනු ඇත. කෙසේ නමුත් ඇතැම් පැමිණිලි සම්බන්ධයෙන් ඊට වඩා කාලය ගතවීමට ඉඩ තිබේ. සාධාරණ කාලසීමාවක් තුළ ඔබට සතුටුදායක ප්‍රතිචාරයක් නොලැබුණහොත් කරුණාකර අප හා සම්බන්ධ වන්න. • ඊමේල් ලිපිනය: care@dfccbank.com • ඇමතුම් මධ්‍යස්ථානය: 0112 350 000 මූල්‍ය ඔම්බුඩ්ස්මන් අංක 143 A, වජිර පාර, කොළඹ 05 දුරකථන අංකය: (011) 2 595624 ඊමේල් ලිපිනය: fosril@sltnet.lk වෙබ් අඩවිය: www.financialombudsman.lk ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය පාරිභෝගික සම්බන්ධතා දෙපාර්තමේන්තුව https://www.cbsl.gov.lk/en/fcrd